

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය කළ මතය

රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමයේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1996 අංක 13 දරන රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගම් පනතින් සංශෝධිත රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගම් ආඥා පනතේ (283 අධිකාරය) 18(2) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සංගමයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංගමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සංගමය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංගමයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංගමයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සංගමයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානවලින්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්විත මහභරීම්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සංගමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සංගමයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සංගමයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සංගමය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්කරණ ප්‍රතිපත්ති අංක 10 ට අනුව අඩමාණ ණය වෙනුවෙන් සාමාන්‍ය ණය සඳහා වූ වාර්ෂික පොළී ආදායමෙන් සියයට 0.5 කට සමාන වෙන්කිරීමක් සිදු කළ යුතු වුවද සමාලෝචිත වර්ෂය අවසානයට එසේ වෙන්කළ යුතු රු. 333,091ක් වූ අඩමාණ ණය වෙන්කිරීම සිදු කර නොතිබුණි.</p>	<p>17 රීතියේ ii වන රීතිය අනුව, " 13 වන සහ 14 වන රීතිය යටතේ ප්‍රදානය කරන ලද ණය වෙනුවෙන් එක් එක් මුදල් වර්ෂය තුළදී අයකර ගනු ලබන පොලියෙන් සියයට බින්දුවයි දශම පහකට (0.5%) සමාන වූ මුදලක්, උක්ත ණය කරණ කොට ගෙන ඇති විය හැකි බොල්ණය පියවා ගැනීම සඳහා සංචිතයක් වශයෙන් වෙන් කළ යුතුය. උක්ත සංචිතයේ තිබිය යුතු මුදල් ප්‍රමාණය තීරණය කිරීමේ බලය පාලන කමිටුවට ඇත්තේය"</p> <p>ඒ අනුව එම අඩමාණ ණය වෙන් කිරීම ගණනය කිරීමේදී 12 වන රීතිය යටතේ ලබා දෙන දායක මුදල් සඳහා ලබා දෙන ණය සඳහා ලැබෙන පොළිය ඇතුළත් කර ගනු නොලැබේ. එසේම වර්ෂය තුළදී ලද පොළියෙන් මෙම වෙන් කිරීම සිදු කළ යුතු නිසා වර්ෂය තුළ සත්‍ය වශයෙන් ලද පොළිය මඟින් මෙම ගණනය කිරීම සිදු කර ඇත.</p>	<p>සංගමයේ හඳුන්වා දී ඇති ගිණුම්කරණ ප්‍රතිපත්තියට අනුව ගිණුම් තැබිය යුතුව.</p>
<p>(ආ) සංගමය විසින් සකස්කර ඇති අයනොවන ණය ලේඛනය අනුව, වර්ෂ 05කට වඩා පැරණි ණයගැතියන් 20ක ගෙන් අයවිය යුතු ණය රු.5,800,781ක් වූ අතර ඒ සඳහා අඩමාණ ණය වෙන් කිරීමක් සිදු කර නොතිබුණි.</p>	<p>සංගමයේ පවතින රීතීන් අනුව (17 රීතියේ ii වන රීතිය අනුව) අඩමාණ ණය වෙන් කිරීම සිදු කර ඇති අතර එම සංචිතය තුළ සමුච්ඡිත අගයක් පවතින බැවින් බොල් ණය කපා හැරීම සඳහා එම සංචිත වටිනාකම භාවිතයට ගත හැකි වේ.</p>	<p>අඩමාණ ණය වෙන් කිරීමක් කළ යුතු බව.</p>

- | | | |
|--|--|---|
| <p>(ඇ) 2022 දෙසැම්බර් 31 දිනට සාමාජිකයන් 288 දෙනෙකුගෙන් අයවිය යුතු ණය වාරික, පොළිය, හිඟ දායක මුදල්, හිඟ අරමුදල් ආදියේ එකතුව රු.23,139,657ක් ගිණුම් ගත කර නොතිබුණි. එහෙත් ඒ අතරින් අයවිය යුතු පොළිය ගිණුම් ගත කර ඇති බව සංගමය විසින් වාර්තා කර තිබුණ ද එම ප්‍රමාණය නිශ්චිතව දක්වා නොතිබුණි.</p> | <p>2022 දෙසැම්බර් 31 දිනට සාමාජිකයන් 288 දෙනෙකු ගෙන් අයවිය යුතු ණය වාරික, පොළිය, හිඟ දායක මුදල්, හිඟ අරමුදල් සඳහා වන මුදල්වල එකතුව රු.23,139,657ක් තුළ ඇතුළත් පොළිය හැර ඉතිරි ශේෂය ගිණුම් ගත කර නොතිබුණි. මෙම ගිණුම් ගත නොවූ ශේෂය වෙන්වෙන්ව හඳුනාගැනීමට හැකිවන පරිදි පරිගණක පද්ධතිය වැඩි දියුණු කර නොතිබුණි.</p> | <p>පවත්නා පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව.</p> |
| <p>(ඈ) විගණනයට ඉදිරිපත් කරන ලද උපලේඛනය අනුව ගෙවීම් පැහැරහැරී දින දක්වා එම සාමාජිකයින්ගේ අයකරගෙන ඇති සාමාජික මුදල්වල එකතුව සහ විගණනය විසින් සිදු කරන ලද ගණනය කිරීම අනුව එම වටිනාකම සැසඳීමේ දී රු.1,093,150ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.</p> | <p>2021 දෙසැම්බර් 31 දිනට (ආරම්භක ශේෂයේ) ගෙවීම් පැහැර ඇති සාමාජිකයන්ගේ, සාමාජික මුදල් ශේෂය ගණනය කිරීමේ දෝෂයක් හේතුවෙන් මෙම වෙනස ඇති වී තිබේ. නිවැරදි කිරීමට කටයුතු කරමි.</p> | <p>නිවැරදි ශේෂ ගිණුම් ගත කළ යුතු බව.</p> |
| <p>(ඉ) උපලේඛනය අනුව ගෙවීම් පැහැරහැරී දින සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා අදාළ සාමාජිකයන්ගෙන් අයකර ගතයුතු ණය වාරිකවල එකතුව සහ විගණනයේ දී සිදු කරන ලද ගණනය කිරීම අනුව එම වටිනාකම අතර රු.281,827ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.</p> | <p>2021 දෙසැම්බර් 31 දිනට (ආරම්භක ශේෂයේ) ගෙවීම් පැහැර ඇති සාමාජිකයන්ගේ, හිඟ වාරික ගණනය කිරීමේ දෝෂයක් හේතුවෙන් මෙම වෙනස ඇති වී තිබේ. නිවැරදි කිරීමට කටයුතු කරමි.</p> | <p>නිවැරදි ශේෂගිණුම් ගත කළයුතු බව.</p> |
| <p>(ඊ) සංගමයේ සාමාජිකයින් විසින් සෘජුවම බැංකුවට බැර කිරීම් ගිණුම් ගත කරන “වර්ග නොකළ ප්‍රේෂණ ගිණුම” නමින් වූ අවිනිශ්චිත ගිණුමක 2022 දෙසැම්බර් 31 දිනට නිරවුල් නොවූ රු.3,976,485ක ශේෂයක් පවතින බව නිරීක්ෂණය විය.</p> | <p>තව දුරටත් හඳුනා ගෙන නිරවුල් කිරීමට පවතින ශේෂය රු.3,976,485.14 කි. මෙම ශේෂයද මේ වන විට නිරවුල් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.</p> | <p>ශේෂ නිවැරදිව හඳුනාගෙන ගිණුම් ගත කිරීමට කඩිනමින් පියවර ගත යුතු වීම.</p> |
| <p>(උ) සමාලෝචිත වර්ෂයේ අවසාන මාස 04 තුළ සංගමයේ බැංකු ගිණුමට බැර වූ ප්‍රේෂණ රු.292,063ක් හඳුනා ගෙන ගිණුම් ගත කර නොතිබුණි.</p> | <p>2022.12.31 දිනට ශේෂය රු. 292,063.59 කි. නමුත් එම අගයෙන්ද මේ වන විට නිරවුල් කරන ලද මුදල රු.222,650.59 ක් වන අතර තවදුරටත් නිරවුල් කිරීමට පවතින්නේ රු.27,413 ක් පමණි. එම වටිනාකමද මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර මඟින් (CDM යන්ත්‍ර</p> | <p>සියළු ප්‍රේෂණ නිවැරදිව හඳුනා ගෙන ගිණුම් ගත කිරීමට කටයුතු කළ යුතුය.</p> |

මහින්) තැන්පත් කර ඇති මුදල් බැවින් එම තැන්පතු පිළිබඳව SMS පණිවුඩයක් මහින් සාමාජිකයින් දැනුවත් කර අදාළ තැන්පතු පිළිබඳව තහවුරුවක් ලබා ගෙන හඳුනාගැනීමට කටයුතු කරමින් සිටී.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 94,327,940ක ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය රු. 64,333,050 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 29,994,890 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ආයෝජන පොළී ආදායම ඉකුත් වර්ෂයට වඩා සියයට 218ක වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) වර්ෂය තුළ බඳවා ගත් සාමාජිකයන් අතුරින් 26 දෙනෙකු සාමාජික මුදල් ගෙවා නොතිබූ අතර ඉන් සාමාජිකයන් 09 දෙනෙකුගෙන් මාස 06 ක් හා 10 දෙනෙකුගෙන් මාස 03ක් සඳහා සාමාජික ගාස්තු අයකර ගැනීමට සංගමය කටයුතු කර නොතිබුණි.	ගෙවීම් පැහැර හැර ඇති සාමාජිකයන්ගේ අයකරගැනීමට පොද්ගලිකව හා මට්ටමින් දැනුවත් කිරීමේ නිරන්තරයෙන් සිදු කරමින් පවතින අතර එසේ තවදුරටත් අය නොවන ණය මුදල් අය කරගැනීමට නීති මාර්ගයට යොමු වීමට කටයුත්තක් කරමින් සිටී.	ඇති මුදල් ඔවුන්ට ආයතන කිරීම	සාමාජික ගාස්තු අයකර ගැනීමට විධිමත් පියවර ගත යුතු බව.
(ආ) කිසියම් නිශ්චිත දිනකට එක් එක් ණය වර්ගයන්ට අදාළව සහ සමස්ථ භිභ ණය වාරික ප්‍රමාණය හා පොළිය වෙන්කර හඳුනා ගැනීමට හැකි වන පරිදි පරිගණක පද්ධතිය දියුණු කර නොතිබුණි.	පරිගණක පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර නිශ්චිත දිනකට එක් එක් ණය වර්ගයකට අදාළව සහ සමස්ථ භිභ වාරික හා පොළිය වෙන් කර හඳුනා ගැනීමට හැකි වන පරිදි පරිගණක පද්ධතිය සකස් කරමින් පවතී.	පරිගණක පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුතු කඩිනම් කළ යුතු බව.	